



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 87.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2016 ජූලි මස 22 වැනි සිකුරාදා පූ. හා. 10.30 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

348/'15

1.

ගරු එස්. එම්. මරික්කාර් මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) පසුගිය සමයේ කොටස් වෙළඳපොළ තුළ සිදු වූ වංචා හා දූෂණ මේ වනවිටත් සිදුවන්නේද;
- (ii) එසේ නොවේ නම්, ඒ හරහා ලබාගත් ප්‍රගතිය කවරේද;
- (iii) සිදුකර ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේද;
- (iv) එසේ නම්, එම පරීක්ෂණවල වර්තමාන තත්ත්වය කවරේද;
- (v) පරීක්ෂණවලින් වැරදිකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ වගකීම භාර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

384/'15

2.

ගරු බුද්ධික පතිරණ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් ලබා ගැනීමේදී ටෙන්ඩර් කැඳවීමක් කරන්නේද;
- (ii) එසේ නම්, පසුගිය වසර පහ තුළ ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වූ ආයතන එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) එම ආයතනවලින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් වටිනාකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) එම ආයතන අතරින් තෝරාගත් ආයතන එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) දැනට ලංකා විදුලිබල මණ්ඩලයට ට්‍රාන්ස්ෆෝමර් සපයන ආයතනය කුමක්ද;
- (ii) එම ආයතනයේ හිමිකරු/ හිමිකරුවන් හා/හෝ අධ්‍යක්ෂ මණ්ඩල කවුරුන්ද;
- (iii) ඔවුන් ලංකා විදුලිබල මණ්ඩලය තුළ දරන තනතුරු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) ට්‍රාන්ස්ෆෝමර් ලබා ගැනීම සඳහා නැවත ටෙන්ඩර් කැඳවන දිනය කවරේද;

(2)

(ii) එහිදී අනෙකුත් ටෙන්ඩර්කරුවන්ට සිදුවිය හැකි අපහසුතා අවම කිරීමට ගන්නා පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

434/'16

3.

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) අ.පො.ස. (උසස් පෙළ) විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේදී එක් එක් දිස්ත්‍රික්කය අනුව අවම ලකුණු නිර්ණය කිරීමට යොදා ගන්නා ක්‍රමවේදය කවරේද;

(ii) එම ක්‍රමවේදය භාවිතා කිරීම ආරම්භ කළ වර්ෂය කවරේද;

(iii) එම ක්‍රමවේදය වර්තමානයට කෙතරම් දුරට ගැලපේද යන්න අධ්‍යයනය කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

487/'16

4.

ගරු කනක හේරත් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) 2015 වර්ෂය අවසන් වනවිට රට තුළ සිටි රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;

(ii) 2016 වර්ෂයේදී එම උපාධිධාරීන්ගෙන් කොපමණ සංඛ්‍යාවකට රජයේ රැකියා ලබාදීමට කටයුතු කරන්නේද;

(iii) ඉතිරි උපාධිධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) රැකියා විරහිත උපාධිධාරීන් පෞද්ගලික අංශයෙහි රැකියා අවස්ථාවන් සඳහා යොමුකිරීමට යම් සැලැස්මක් තිබේද;

(ii) එසේ නම්, එම සැලැස්ම මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

497/'16

5.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ලෙස පත්වූ දිනය කවරේද;

(ii) ඔහු එම ධුරයේ සේවය කරන ලද කාලය කොපමණද;

(iii) ඔහු එම ධුරයෙන් ඉවත් කරනු ලැබුවේද; නැතහොත්, කැමැත්තෙන් ඉල්ලා අස්වූයේද;

(iv) ඔහුට ඇති ජීවිත තර්ජන හේතුවෙන් ඔහු විදේශගත වී ඇති බව දන්නේද;

(3)

- (v) එම ජීවිත තර්ජන සම්බන්ධයෙන් රජය මගින් පරීක්ෂණයක් සිදුකර තිබේද;
 - (vi) එසේ නම්, එහි ප්‍රගතිය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

552/'16

6.

ගරු සෙස්සිඩි අලි සාහිර් මවුලානා මහතා, — ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, පොල්ගොල්ල, වන්නේගෙදර, අංක 50/බී2, දරන ස්ථානයේ පදිංචි, එම්. එස්. නුරුල් නිලායා මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින් පදිංචි වී සිටින නිවස කඳු මුදුනක පිහිටා ඇති බවත්;
- (ii) පසුගියදා අධික වර්ෂාවක් සමඟ ඇති වූ නාය යෑමෙන්, එම නිවස කඩා වැටීමේ අවදානම් තත්ත්වයට පත්වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) එසේ නම්, අවදානම් තත්ත්වයට පත්වී තිබෙන නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද;
- (ii) එම කඳු තවදුරටත් නාය යෑමෙන් අවට නිවෙස්වලටද සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා සුදුසු පියවර ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

598/'16

7.

ගරු ලකී ජයවර්ධන මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) පළමුවන ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පෞද්ගලික පාසල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම පාසල්වල,

- (i) නම් කවරේද;
- (ii) පිහිටා තිබෙන ප්‍රදේශ කවරේද;
- (iii) පවත්වාගෙන යන්නේ කවුරුන් විසින්ද;
- (iv) ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) රජයේ පාසල්වල මෙන්ම පෞද්ගලික පාසල්වලද වැඩි වශයෙන් අධ්‍යාපනය ලබන්නේ ශ්‍රී ලාංකික දරුවන් බවත්, පෞද්ගලික පාසල්වල අධික ගාස්තු අය කරන බවත්;
- (ii) පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම හා සාධාරණ මුදලක් අය කිරීම වැනි කටයුතු අධිකාරණය සහ නියාමනය කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් විය යුතු බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඈ) (i) (ඇ) (ii) හි සඳහන් ක්‍රමවේදය සකස් කිරීම සඳහා පියවර ගන්නේද;

(4)

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

605/16

8.

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ සහ 2011.05.04 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමක් වශයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල පශ්චාත් යුද ගැටුම් සමයේ ඉඩම්වලට අදාළ ගැටලු කඩිනමින් විසඳීම සඳහා ඉඩම් කොමසාරිස් විසින් නිකුත් කරන ලද අංක 2013/01 හා 2013.01.03 දිනැති චක්‍රලේඛය අනුව, 2013 සහ 2014 වර්ෂ තුළ උතුරු පළාතේ යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ඉඩම් ගැටලු ප්‍රමාණය, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එම චක්‍රලේඛයේ අංක 2.2, 2.2.1, 2.2.1.1, 2.2.1.2, 2.2.2, 2.2.2.1, 2.2.2.2, 2.2.2.3, 2.2.3.4 හා 2.2.3.5 දරන වගන්තිවල සඳහන් උපදෙස් ක්‍රියාත්මක කරනු ලැබුවේද;

(iii) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) මේ වනවිටත් හඳුනා නොගත් එවැනි ගැටලු සහ විසඳුම් නොලැබූ පුද්ගලයින්ගෙන් බහුතර පිරිසකගේ ප්‍රශ්න මහඟුරි ඇති බැවින්, මෙතෙක් විසඳුම් නොලැබූ පුද්ගලයින්ටද ඒ සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

619/16

9.

ගරු වාසුදේව නානායක්කාර මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) පෞද්ගලික අංශයේ සේවකයින්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 2,500/- ක මාසික වැටුප් වැඩිවීම නොගෙවන භාම්පුතුන්ට එරෙහිව කම්කරු කාර්යාලවලට පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කවර දිනයක සිටද;

(ii) පඩිපාලක සභා පනත අනුව හවුල් සේවා යෝජක පදනම මත මෑත් පවර් සේවකයන්ටද එම මුදල් ගෙවීමට නියම වන්නේද;

(iii) පඩිපාලක සභා මඟින් නියම කරන හෝ කර ඇති රුපියල් 10,000/- සීමාවට රුපියල් 2,500/- ඇතුළත් කරන්නේද; නැතහොත්, අවම වැටුප රුපියල් 12,500/- කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

622/'16

10.

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) උච පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පළාත් සභා ගිණුමක් සිය පෞද්ගලික පරිහරණයට පවරාගෙන ඇති බව දන්වන්නේද;
- (ii) පවතින මූල්‍ය රෙගුලාසිවලට සහ පළාත් සභා රීතීන්ට එය කෙතෙක් දුරට එකඟද;
- (iii) යම් නීතිවිරෝධී හෝ අයථා ගණුදෙනුවක් සිදු වී තිබේනම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

644/'16

11.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දැනට ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශ්වවිද්‍යාල විද්‍යායතන සංඛ්‍යාව කොපමණද;
- (ii) ඒවායේ සේවය කරන ආචාර්ය මණ්ඩලය සහ සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) එම ආයතන සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ආයතන කවරේද;
- (iv) සිසුන්ගෙන් මුදල් අය කිරීමක් සිදු කරන්නේ නම්, ඒ කවර පදනමක් යටතේද;
- (v) වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උප කුලපති හා විශ්වවිද්‍යාල විද්‍යායතන ප්‍රධානී සහ ප්‍රධාන විධායක නිලධාරී අතර ඇති සම්බන්ධය හෝ බැඳීම කවරාකාරද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ප්‍රධාන විධායක නිලධාරියාගේ 2016.02.23 දිනැති “පත්වීම් ලිපි නැවත නිකුත් කිරීම” නමැති අභ්‍යන්තර සංදේශය මඟින් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය උප කුලපති විසින් නිකුත් කළ සියලු පත්වීම් 2016.02.15 දින සිට අවලංගු කර ඇති බව දන්වන්නේද;
- (ii) පත්වීම් අවලංගු කිරීමේ සහ යළි පත්වීම් ලබා දීමේ බලයක් ප්‍රධාන විධායක නිලධාරියාට පවරා තිබේද;
- (iii) එසේ නම්, ඒ කෙසේද;
- (iv) පත්වීම් අවලංගු කිරීම සඳහා අමාත්‍යාංශයේ අනුමතියක් ලබාගත යුතු නොවන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

648/'16

12.

ගරු නාමල් රාජපක්ෂ මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) හම්බන්තොට සංවර්ධන කලාපය ආවරණය වන පරිදි ඉදිකිරීමට සැලසුම් කරන ලද රුහුණපුර ජල ව්‍යාපෘතියේ I වන අදියරේ ඉදිකිරීම් නිමකර තිබේද;

(6)

- (ii) එසේ නම්, ඒ සඳහා වැය කරන ලද මුළු මුදල කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) ව්‍යාපෘතිය මඟින් ආවරණය කිරීමට නියමිත ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද; එම වසම් කවරේද;
- (ii) ජල ව්‍යාපෘතිය මඟින් ජල සම්පාදනය ලබා දී ඇති ආයතන හා ග්‍රාම නිලධාරී වසම් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) ජල සම්බන්ධතා ලබා දී නොමැති ග්‍රාම නිලධාරී වසම් කවරේද;
- (iv) එම ග්‍රාම නිලධාරී වසම්වලට ජලය ලබාදීමට කටයුතු කරන්නේද;
- (v) ඒ සඳහා ගතවිය හැකි කාලය කොපමණද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

661/'16

13.

ගරු හිරුණිකා ප්‍රේමවන්දු මහත්මිය, — කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකාව තුළ හුදෙක් කාන්තාවක් වීම පමණක් හේතුකොට ගෙන සමාජයේ සෑම අවස්ථාවකදීම කිසියම් වෙනස් ආකාරයේ සැලකිලිවලට ලක් වූ සහ ලක්වන කාන්තාවන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් මේ වනවිට කිසියම් පියවරක් ගෙන තිබේද;
- (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) ආගම් හා ජාතීන් අනුව කාන්තා අයිතිවාසිකම් වෙනස්වීම් මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නීතියට යම්කිසි බලපෑමක් සිදු වන්නේද;
- (ii) එසේ නම්, එම බලපෑම කවරේද;
- (iii) එම බලපෑම මඟින් විවිධ ජාතීන් හා ආගම් නියෝජනය කරන කාන්තාවන් කිසියම් වෙනස්කමකට භාජනය වන්නේද;
- (iv) එසේ නම්, ලංකාවේ වෙසෙන සියලුම කාන්තාවන් එකම නීතියකට යටත් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට කටයුතු කරන්නේද;
- යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

665/'16

14.

ගරු බිමල් රත්නායක මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) පලාලි ගුවන් තොටුපළ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ඉන්දීය රජය හෝ ඉන්දීය සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේද;
- (ii) එසේ නම්, එම ගිවිසුම මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;
- (iii) එම ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩලයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමතිය හෝ නිරීක්ෂණ සහිත ලියවිලි ඉදිරිපත් කරන්නේද;
- (iv) මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට ලබා දී ඇත්තේ විවෘත ටෙන්ඩර් පටිපාටි අනුගමනය කිරීමෙන්ද;

(7)

- (v) කොන්ත්‍රාත්තුවට අනුව මෙම නවීකරණය සඳහා යන වියදම කොපමණද;
 - (vi) නවීකරණ කටයුතු අවසන් කිරීම සඳහා ගතවන කාලය කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

679/16

15.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, — උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, රක්වාන - මාදම්පේ මාර්ගය පුළුල්කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ මේ වනවිට අවසන් කර තිබේද;
 - (ii) එසේ නොමැති නම්, වැඩ ආරම්භ කර මේ වනවිට ගත වී ඇති කාලය කොපමණද;
 - (iii) එහිදී ඉඩම් පමණක් අහිමි සහ නිවාස අහිමි පුද්ගලයන්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) එම මාර්ගය සංවර්ධනයේදී ඉඩම් හා නිවාස අහිමිවූවන් වෙනුවෙන් වන්දි ලබාදීමට වෙන්කර ඇති මුදල කොපමණද;
 - (ii) ඔවුන් වෙනුවෙන් ලබාදීමට නියමිත වන්දි මුදල් මේ වනවිටත් ලබාදී නොමැති බව දන්නේද;
 - (iii) එසේ නම්, එම වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන්නේද;
 - (iv) ඒ සඳහා ගතවන කාලය කොපමණද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු ආරම්භයේ දී

යෝජනා පිළිබඳ දැනුම්දීම

1.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා, — පාර්ලිමේන්තුවේ රැස්වීම්, — පාර්ලිමේන්තුව විසින් 2016.03.08 වැනි දින සම්මත කරන ලද යෝජනාවේ විධිවිධානවල ක්‍රමක් සඳහන්ව තිබුණද, අද දින පාර්ලිමේන්තුවේ රැස්වීම් පැවැත්වෙන කාල වේලාව පු. භා. 10.30 සිට අ. භා. 12.30 දක්වා ද, අ. භා. 1.30 සිට අ. භා. 6.30 දක්වා ද විය යුතු ය. පු. භා. 11.30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 7(5) ඡේදය ක්‍රියාත්මක විය යුතු ය. අ. භා. 6.30ට කථානායකතුමා ප්‍රශ්නය නොවීමසා පාර්ලිමේන්තුව කල්තැබිය යුතු ය.

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*2.

මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*3.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*4.

සත්ව ආහාර (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*5.

මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*6.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*7.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා, — අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනය කිරීම, — 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 16 (1) වගන්තිය අනුව කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යයන් ඉටුකරලීම පිණිස එම කොමිෂන් සභාවට සහාය වීමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත්කිරීමට සහ එම තනතුර දරන තැනැත්තාට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන වැටුපක් ගෙවීමට විධිවිධාන සලස්වා දී ඇති හෙයින්ද;

අවදානමක් දැරිය යුතු තනතුරක් වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට 2015.02.12 දින රජයේ අවශ්‍යතාවය මත නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයේ රාජකාරි කළ ජනාධිපති නීතිඥ ඒ. ඒ. පී. දිල්ලක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත්කිරීම මත, ඇයට පෞද්ගලික වන සේ පහත සඳහන් වැටුප් හා දීමනා 2015.02.12 දින සිට ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා දී ඇති හෙයින්ද:—

(අ) අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට හිමි මාසික වැටුප සහ සියලු දීමනා (දුරකථන දීමනාව, ඉන්ධන දීමනාව සහ නිවාස කුලී දීමනාව හැර);

සහ

(ආ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට හිමි අමාත්‍යාංශ ලේකම් දීමනාව, දුරකථන දීමනාව, ඉන්ධන දීමනාව හා රජයේ නිල නිවාසයක් ලබාදී නොමැති නම් නිවාස කුලී දීමනාව.

ටීට අනුකූලව, 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 16 (2) වගන්තිය ප්‍රකාරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ ඒ. ඒ. පී. දිල්ලක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙත රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ඉහත සඳහන් මාසික වැටුප හා දීමනා ගෙවීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය, — කාර්මික ආරවුල් පනත යටතේ නියෝග, — කලින් කලට සංශෝධනය කරන ලද, 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ (131 වැනි අධිකාරය වූ) 39 වැනි වගන්තිය යටතේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016.07.07 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*9.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව, — විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජූනි 22), — “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

*10.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, — ප්‍රමිති හා සේවා පනත යටතේ නියෝග, — 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතේ 60 වැනි වගන්තිය යටතේ ආහාර සුරක්ෂිතතාව අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජූලි 2 දිනැති අංක 1921/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.04.05 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, — මෝටර් වාහන පනත යටතේ නියෝග, — (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 213අ වගන්තිය සමඟ කියවියයුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 දෙසැම්බර් 22 දිනැති අංක 1946/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.03.09 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*12.

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*13.

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*14.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග, — 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.